

1. මූල්‍ය ප්‍රකාශන

1.1 වියාචනය කළ මතය

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සම්බන්ධයෙන් මම මතයක් ප්‍රකාශ නොකරමි.

1.2 වියාචනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය වියාචනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ වියාචනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබා ගැනීමට මා හට නොහැකි විය.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, මණ්ඩලය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය මණ්ඩලය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

මණ්ඩලයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, පාලනය කරන සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, මණ්ඩලයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ඵානගතයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාත්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ භූරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ මණ්ඩලයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ මණ්ඩලයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>2003 ජුනි 02 දිනැති පිරිසි 12 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛයේ 6.5.1 වගන්තිය ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශන ගිණුම් වර්ෂය අවසන් වී දින 60ක් ඇතුළත විගණනය සඳහා ඉදිරිපත් කළ යුතු වුවත්, සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර තිබුණේ දින 306 ක් ප්‍රමාද වී 2021 ඔක්තෝබර් 26 දිනදීය.</p>	<p>ශ්‍රී ලං.ග.ම. අවසන් ගිණුම් සකස් කිරීම වර්ෂ ගණනාවක් ප්‍රමාදව පැවතිය අතර, මේ වන විට එකී තත්ත්වය මඟ හරවා ගනිමින් 2020 වර්ෂය දක්වාම අවසන් ගිණුම් සකස් කර විගණනය සඳහා ලබා දී ඇත.</p>	<p>වකුලේඛයට අනුව නියමිත දිනට අවසන් ගිණුම් විගණනයට ඉදිරිපත් කළ යුතු වේ.</p>

1.5.2 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) මණ්ඩලය සතු ස්ථාවර තැන්පතු වටිනාකම රු.628,678,099 ක් වූ අතර, ස්ථාවර අයිරා පහසුකමක් ද මහජන බැංකුව වෙතින් සලසා ගෙන තිබුණි. මේ සඳහා රු.325,100,000 ක ස්ථාවර තැන්පතු, ඇප සුරැකුමක් ලෙස ඉදිරිපත් කර තිබුණු අතර, ඒ පිළිබඳව මූල්‍ය ප්‍රකාශවල ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරන ප්‍රමිත අංක 07 හි (SLFRS7) 14 ඒ හා බී වගන්ති ප්‍රකාරව අනාවරණය කිරීම් කර නොතිබුණි.</p>	<p>පිළිතුරු ලබා දී නොමැත.</p>	<p>වාර්තාකරණ ප්‍රමිත අංක 07 හි 14 ඒ හා බී වගන්ති අනුව ගිණුම් තැබිය යුතු වේ.</p>

- (අ) ප්‍රමිත අංක 16 හි 58 ඡේදය ප්‍රකාරව රු.378,104,967 ක ඉඩම් සහ ගොඩනැගිලි වටිනාකම වෙන වෙනම හඳුනාගෙන මූල්‍ය ප්‍රකාශනවල දැක්වීමට කටයුතු කර නොතිබුණි. පිළිතුරු ලබා දී නොමැත. ප්‍රමිත අංක 16 හි 58 ඡේදය අනුව ගිණුම් තැබීම කළ යුතු වේ.
- (ආ) භොරණ පොකුණුවට පිහිටි මණ්ඩලයට අයත් ඉඩමකින් කොටසක් මහා මාර්ග ඉදි කිරීමේ කටයුතු සඳහා 2016 වර්ෂයේදී රජයට පවරාගෙන තිබුණ අතර, ඒ සඳහා වන්දි වශයෙන් ලද රු.30,371,875 ක මුදල එම වර්ෂය තුළ නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමේ පරමාර්ථයෙන් සංචිත ගිණුමට බැර නොකර අනෙකුත් ආදායම් ගිණුම බැර කර තිබුණි. තවද ඉඩමෙහි පිරිවැය ඉඩම් හා ගොඩනැගිලි ගිණුම බැර කිරීමට කටයුතු කර නොතිබුණු අතර, ඉඩම සඳහා ලද වන්දි මුදල මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ ආයෝජන ක්‍රියාකාරකම් යටතේ දක්වා නොතිබුණි. පිළිතුරු ලබා දී නොමැත. ප්‍රමිත අනුව අදාළ ගිණුම් නිවැරදි ලෙස ගිණුම්ගත කර මුදල් ප්‍රවාහ ප්‍රකාශය නිවැරදිව පිළියෙළ කළ යුතු වේ.
- (ඇ) 2018 වර්ෂයේ සිට මණ්ඩලය සතුව කෙටි කාලීන ආයෝජන (REPO) රු.350,000,000 ක් තිබුණු අතර, ඒ සඳහා ලැබිය යුතු රු.2,549,442 ක පොලී ආදායම සමාලෝචිත වර්ෂය සඳහා හඳුනාගෙන නොතිබුණු අතර එමනිසා මණ්ඩලයේ අදායම එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි. පිළිතුරු ලබා දී නොමැත. ප්‍රමිත අනුව අදාළ ආදායම් හඳුනාගෙන නිවැරදි ලෙස ගිණුම් තැබිය යුතු වේ.
- (ඉ) ජපන් ජාත්‍යන්තර සහයෝගිතා වැඩ පිළිවෙල යටතේ 2019/2020 වසර තුළදී රු.426,390,078 ක් වටිනා යන්ත්‍රෝපකරණ මණ්ඩලයට ලැබී තිබුණි. මෙම යන්ත්‍රෝපකරණ අතුරින් රු.189,343,036 ක් වටිනා අයිතම 90 ක් 2019 වර්ෂයේදී ලැබී තිබුණු ඒවා වූ අතර, එම යන්ත්‍ර 2019 වර්ෂයේ යන්ත්‍රෝපකරණ ගිණුමට හර කර ප්‍රාග්ධන ප්‍රදාන ගිණුම බැර කිරීමට කටයුතු කර නොතිබුණි. මෙම වත්කම් රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා රේගු ගාස්තු වශයෙන් පිළිතුරු ලබා දී නොමැත. අදාළ ප්‍රමිතිය අනුව නිවැරදි ලෙස ගිණුම් තැබිය යුතු වේ.

රු.38,663,394 ක මුදලක් 2019 වර්ෂයේදී ගෙවා තිබුණි. මෙම වටිනාකම ප්‍රාග්ධනික කර ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 16ට පටහැනිව රු.322,194 ක් ක්ෂය කර තිබුණි. ඒ අනුව ක්ෂය එම ප්‍රමාණයෙන් වැඩියෙන් ගිණුම්වල දක්වා තිබුණි.

(ඊ) ප්‍රමිත අංක 20 හි 29 ඡේදය ප්‍රකාරව, රජයේ ප්‍රදාන විස්තීරණ ආදායම් ප්‍රකාශයේ වෙනම දැක්විය යුතු වූවත් රු.5,677,857,594 ක වාර ප්‍රවේශ පත්‍ර, සිසු සැරිය හා නිසිසැරිය සහනාධාර විස්තීරණ ආදායම් ප්‍රකාශයේ මෙහෙයුම් ආදායම් යටතේ දක්වා තිබුණි.

පිළිතුරු ලබා දී නොමැත.

අදාළ ප්‍රමිතිය අනුව නිවැරදි ලෙස ගිණුම් තැබීම සිදු කළ යුතු වේ.

(උ) ප්‍රමිත අංක 17 හි 20 ඡේදය ප්‍රකාරව, මූල්‍ය කල්බදු වල සාධාරණ වටිනාකම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වත්කම් සහ වගකීම් ලෙස හඳුනාගත යුතු වූවත් කල්බදු ක්‍රමය යටතේ 2019/2020 වසර තුළදී මිලදී ගෙන තිබුණු රු.1,046,559,865 ක් වටිනා ආසන 50 සාමාන්‍ය බස් රථ 272 ක් හා ආසන 33 බස් රථ 53 ක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වත්කම් යටතේ දක්වා නොතිබුණි. තවද බස් රථ 325 ක් මිලදී ගැනීම සඳහා ගෙවන ලද රු.263,435,339 ක අත්තිකාරම් මුදලක් කල්බදු ණයහිමි ගිණුම හර නොකිරීම නිසා කල්බදු ණයහිමි ගිණුම එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.

පිළිතුරු ලබා දී නොමැත.

බස් රථ මිලදී ගැනීම ගිණුම් ප්‍රමිතිය අනුව නිවැරදි ගිණුම් තැබීම සිදු කළ යුතු වේ.

(ඌ) ප්‍රමිත අංක 07 ප්‍රකාරව පොලී ආදායම ලෙස ලද රු.187,186,000 ක් මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ රු.184,884,817 ක මුදල් ගලා ඒමක් ලෙස දැක්වීම හේතුවෙන් ආයෝජන ක්‍රියාකාරකම් වලින් ලද මුදල් රු.2,301,826 කින් අඩුවෙන් දක්වා තිබුණි.

පිළිතුරු ලබා දී නොමැත.

අදාළ ප්‍රමිතිය අනුව ආයෝජනවලින් ලද මුදල් නිවැරදි ලෙස ගිණුම් තැබීම සිදු කළ යුතු වේ.

(එ) සමාලෝචිත වර්ෂයේ සිදු කළ

රු.1,020,000,000 ක ආයෝජනය ප්‍රමිත අංක 07 ප්‍රකාරව මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ ආයෝජන ක්‍රියාකාරකම් යටතේ මුදල් ගලා යාමක් ලෙස සටහන් කර නොතිබුණි.

පිළිතුරු ලබා දී නොමැත.

අදාළ ප්‍රමිතිය අනුව මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ නිවැරදි ලෙස ගිණුම් තැබීම සිදු කළ යුතු වේ.

(ඒ) සමාලෝචිත වර්ෂයේ ස්ථාවර තැන්පත් වල රු.59,060,290 ක වැඩිවීම ගිණුම් ප්‍රමිත 7 ප්‍රකාරව මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ ආයෝජන ක්‍රියාකාරකම් යටතේ දක්වා නොතිබුණි.

පිළිතුරු ලබා දී නොමැත.

අදාළ ප්‍රමිතිය අනුව මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ නිවැරදි ලෙස ගිණුම් තැබීම සිදු කළ යුතු වේ.

(ඔ) සමාලෝචිත වර්ෂයේ හා පෙර වර්ෂයේ ණය හිමියන්ට ගෙවීම් ගිණුමේ වෙනස රු.326,008,840 ක් වුවත් මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ ගැලපීම් ලෙස රු.343,407,781 ක් ලෙස දැක්වීම නිසා මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ රු.17,398,940 ක් මුදල් ගලායාම් වැඩියෙන් දක්වා තිබුණි.

පිළිතුරු ලබා දී නොමැත.

අදාළ ප්‍රමිතිය අනුව නිවැරදි ලෙස ගිණුම් තැබීම සිදු කළ යුතු වේ.

(ඔ) ප්‍රමිත අංක 16 හි 34 ඡේදය අනුව ඉඩම් විකුණන අවස්ථාවේදී වටිනාකම ප්‍රත්‍යාගණනය කළ යුතු වුවද, මණ්ඩලයට අයත් වෙරහැර ඉඩම ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට විකිණීමේදී 2018 වර්ෂයේදී ප්‍රත්‍යාගණනය කිරීමට කටයුතු කර නොතිබුණි. සමාලෝචිත වර්ෂය දක්වා මේ සඳහා රු.4,554,000 ක් ලැබී තිබුණු අතර, එම මුදල ණය හිමි ගිණුම බැර කර තිබුණි. ඒ අනුව ණය හිමි ගිණුම එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි. තවද ඉඩමේ විකුණුම් වටිනාකම වූ රු.5,000,000,000 ක් සම්බන්ධයෙන් වත්කම් ගිණුම බැර කර නොතිබුණි.

පිළිතුරු ලබා දී නොමැත.

අදාළ ප්‍රමිතිය අනුව නිවැරදි ලෙස ගිණුම් තැබීම කළ යුතු වේ.

1.5.2

ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

- | | | |
|--|-------------------------------|--|
| <p>i. මණ්ඩලයේ ස්ථාවර වත්කම් යටතේ ගිණුම්ගත කර ඇති ක්‍රීඩාංගණය බාහිර පුද්ගලයන් හා ආයතන වෙත ක්‍රීඩා කටයුතු සඳහා ලබා දීමෙන් ලද රු.4,470,901 ක මුදලක් මණ්ඩලයේ ආදායමට බැර නොකර ක්‍රීඩා සමාජ ගිණුමට බැර කිරීම නිසා මණ්ඩලයේ ආදායම එම ප්‍රමාණයෙන් අඩුවෙන් ගිණුම්වල දක්වා තිබුණි.</p> | <p>පිළිතුරු ලබා දී නොමැත.</p> | <p>ප්‍රමිත අනුව මණ්ඩලයේ ආදායම් නිවැරදි ලෙස හඳුනාගෙන ගිණුම් තැබීම කළ යුතු වේ.</p> |
| <p>ii. සමාලෝචිත වර්ෂයේදී කල්බදු ක්‍රමයට ලබා ගෙන තිබූ බස් රථ 325 ක් සඳහා ගෙවූ රු.263,435,339 ක මූලික ගෙවීම (Down Payment) ඉදිරි ගෙවීම් යටතේ දක්වා තිබුණි.</p> | <p>පිළිතුරු ලබා දී නොමැත.</p> | <p>අදාළ ගණුදෙනුවේ මුදල් ගෙවා නිසි ලෙස හඳුනාගත නිවැරදි ලෙස ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතු වේ.</p> |
| <p>iii. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්වෙන රු.1,290,782,781 ක අක්‍රීය ගිණුම් හර ශේෂ හා රු.18,526,264,783 ක අක්‍රීය ගිණුම් බැර ශේෂ සඳහා අදාළ විගණන සාක්ෂි කිසිවක් විගණනයට නොලැබුණි. තවද රු.23,386,714,900 ක ගිණුම් අයිතම 09 කට අදාළව උපලේඛන හා මූලාශ්‍ර උපලේඛන විගණනයට ලබා දී නොතිබුණි.</p> | <p>පිළිතුරු ලබා දී නොමැත.</p> | <p>අදාළ අක්‍රීය ගිණුම් හර ශේෂ හා බැර ශේෂවල අදාළ තොරතුරු හා අනෙක් ගිණුමේ අයිතම 09 කට අදාළ තොරතුරු විගණනය වෙත ඉදිරිපත් කළ යුතු වේ.</p> |
| <p>iv. මණ්ඩලයට අයත් වේරහැර පිහිටි ඉඩමක් කොතලාවල ආරක්ෂක පීඨයට පැවරීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් 2018 වර්ෂයේදී ලද රු. 2,000,000,000 හා සමාලෝචිත වර්ෂයේදී ලද රු.2,054,000,000 මුළු එකතුව වූ රු.4,054,000,000 ක මුදල නිවැරදි ලෙස ගිණුම්ගත නොකොට අනෙකුත් ගෙවිය යුතු ශේෂ</p> | <p>පිළිතුරු ලබා දී නොමැත.</p> | <p>අදාළ ගණුදෙනුවලට අදාළ ප්‍රමිතිය අනුව නිවැරදි ගිණුම් තැබීමේ ක්‍රමවේදය අනුගමනය යුතු වේ.</p> |

යටතේ දක්වා තිබුණි.
සමාලෝචිත වර්ෂයේ ලද මුදල
මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ
ආයෝජන ක්‍රියාකාරකම්
යටතේ දක්වා නොතිබුණි.

- v. පරිගණක හා තොරතුරු තාක්ෂණ උපකරණ, ස්ථාවර වත්කම් යටතේ දැක්විය යුතු වුවත්, රු.42,878,983 ක පරිගණක හා උපකරණ ලිපි ද්‍රව්‍ය යටතේ ඇතුළත් කිරීම නිසා මූල්‍ය තත්ව ප්‍රකාශනයේ ස්ථාවර වත්කම් එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.

පිළිතුරු ලබා දී නොමැත.

අදාළ වත්කම් නිවැරදි ලෙස ගිණුම්ගත කිරීමට කටයුතු සිදු කළ යුතු වේ.
- vi. ටිකට් මැෂින් වලට අදාළ බින්කාඩ් පත්‍ර අනුව වටිනාකම රු.378,354,463 ක් වන ටිකට් යන්ත්‍ර මූල්‍ය ප්‍රකාශන තුළ රු.266,471,937 ක් ලෙස දක්වා තිබීම හේතුවෙන් ස්ථාවර වත්කම් රු.111,937,066 ක් අඩුවෙන් මූල්‍ය තත්ව ප්‍රකාශනයේ දක්වා තිබුණි.

පිළිතුරු ලබා දී නොමැත.

අදාළ වත්කම්වල වටිනාකම නිවැරදි ලෙස ගිණුම්ගත කළ යුතු වේ.
- vii. ඉඩම් හා ගොඩනැගිලි වටිනාකම වෙන වෙනම හඳුනාගෙන නොතිබූ අතර ඒ සඳහා සමාලෝචිත වර්ෂය තුළ රු.1,569,663 ක ක්ෂය වටිනාකමක් මූල්‍ය ප්‍රකාශන තුළ දක්වා තිබුණි.

පිළිතුරු ලබා දී නොමැත.

ප්‍රමිත අනුව අදාළ වත්කම් වෙන, වෙනම හඳුනාගෙන ක්ෂය කිරීම සිදු කළ යුතු වේ.
- viii. වටිනාකම රු.1,935,404 ක් වන වායුසම්කරණ යන්ත්‍ර ප්‍රාග්ධනික කිරීමට කටයුතු කර නොතිබුණි.

පිළිතුරු ලබා දී නොමැත.

අදාළ වත්කම් ප්‍රාග්ධනික කිරීමට කටයුතු සිදු කළ යුතු වේ.
- ix. පරිගණක මෘදුකාංග ගිණුම්ගත කිරීම සම්බන්ධයෙන් මණ්ඩලය ගිණුම්කරණ ප්‍රතිපත්තිය හඳුනාගෙන නොතිබුණු අතර රු.31,394,194 ක පරිගණක මෘදුකාංග දේපල පිරිසන උපකරණ යටතේ දක්වා තිබුණි.

පිළිතුරු ලබා දී නොමැත.

අදාළ වත්කම් නිසි ලෙස හඳුනාගෙන නිවැරදි කාණ්ඩ යටතේ ගිණුම් ගැලපීම් කළ යුතු වේ.
- ආකෘති ශේෂ හා මාර්ගස්ථ ශේෂ නිසි ලෙස හඳුනාගෙන නියමිත පරිදි ගිණුම්ගත කළ යුතු වේ.

- x. ශේෂ පිරික්සුම අනුව දෛනික මාර්ගස්ථ ආදායම රු.57,150,354 ක් වුවත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ එම අගය රු.53,727,377 ක් ලෙස දැක්වීම නිසා අතැති මුදල් ශේෂය රු.3,422,977 කින් වැඩියෙන් දක්වා තිබුණි.

පිළිතුරු ලබා දී නොමැත.

ආදායම් ණය හිමියන් සඳහා ගෙවීම් නිවැරදි ලෙස ගිණුම්ගත කළ යුතුවේ.
- xi. ශේෂ පිරික්සුම අනුව වෙළඳ ණය හිමි ශේෂය රු.2,686,472,044 ක් වුවත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ රු.2,655,641,299 ක් ලෙස දැක්වීම නිසා මූල්‍ය ප්‍රකාශනයේ ණය හිමි ශේෂය රු.30,830,745 ක් අඩුවෙන් දක්වා තිබුණි.

පිළිතුරු ලබා දී නොමැත.

ආදායම් නිසි ලෙස හඳුනාගෙන වාර්ෂික ආදායම ගිණුම්ගත කළ යුතු වේ.
- xii. ලැබූ ආදායම් ගිණුමේ පොලී ආදායම රු.184,884,183 ක් ලෙස දැක්වුවද, ශේෂ පත්‍රයට අනුව රු.189,634,228ක් විය. ඒ අනුව පොලී ආදායම විස්තීරණ ආදායම් ප්‍රකාශනයේ රු.4,750,045 කින් අඩුවෙන් දක්වා තිබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ආදායම එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.

පිළිතුරු ලබා දී නොමැත.

වෙනත් ආදායම් නිසි පරිදි හඳුනාගෙන අදාළ වර්ෂයේ ආදායම් නිවැරදිව ගිණුම්ගත කළ යුතු වේ.
- xiii. ගිණුම් සටහන් අනුව වෙනත් ආදායම් රු.11,986,655ක් ලෙස දක්වා තිබුණද, ශේෂ පිරික්සුම අනුව සත්‍ය වෙනත් ආදායම්වල වටිනාකම රු.14,471,809 ක් විය. ඒ අනුව රු.2,485,154 කින් වෙනත් ආදායම් සමාලෝචිත වර්ෂයේ අඩුවෙන් දක්වා තිබුණි.

පිළිතුරු ලබා දී නොමැත.

ආදායම් ගිණුම්ගත කිරීම නිවැරදි ලෙස සිදු කළ යුතු වේ.
- xiv. රියදුරු පුහුණු පාසල් වලින් ලද ආදායම රු.13,894,207 ක් ලෙස ගිණුම්වල දක්වා තිබුණද, ශේෂ පිරික්සුම අනුව එම ආදායම රු.14,471,809 ක් විය. ඒ අනුව රියදුරු පුහුණු පාසල් ආදායම රු.577,602 ක් අඩුවෙන් දක්වා තිබුණි.

පිළිතුරු ලබා දී නොමැත.

ආදායම් ගිණුම්ගත කිරීම නිවැරදි ලෙස කළ යුතු වේ.

- xv. හමුදා ගමන් බලපත්‍ර ආදායම ගිණුම් සටහන් 15 අනුව රු.142,858,305 ක් වුවද මූල්‍ය ප්‍රකාශන අනුව එය රු.147,095,230ක් විය. ඒ අනුව රු.4,236,925 ක් මූල්‍ය ප්‍රකාශන තුළ ඇතුළත් කිරීම නිසා ආදායම එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.

පිළිතුරු ලබා දී නොමැත.

ආදායම් නිසි පරිදි හඳුනාගෙන ගිණුම්ගත කළ යුතු වේ.
- xvi. රු.1,140,750 ක මාර්ගගත බස් රථ වෙන් කරවා ගැනීමේ ගාස්තු ආදායම, ගෙවිය යුතු වියදමක් ලෙස මාර්ගගත වෙන් කිරීම් පාලන ගිණුමේ ඇතුළත් කර තිබීම හේතුවෙන් ආදායම එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.

පිළිතුරු ලබා දී නොමැත.

අදාළ ඉන්ධන තොග අවසාන ශේෂයට නිවැරදි ලෙස ගැලපීම කළ යුතු වේ.
- xvii. රු.2,180,071 ක ඉන්ධන තොග වටිනාකම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තොග වටිනාකමට ඇතුළත් කර නොතිබීමෙන් තොග ශේෂය එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.

පිළිතුරු ලබා දී නොමැත.

අදාළ දීමනා සඳහා ගෙවන ලද වියදම් නිසි පරිදි ගිණුම්ගත කළ යුතු වේ.
- xviii. වාර්ෂික ප්‍රසාද දීමනාව වශයෙන් ගෙවූ මුදල මූල්‍ය ප්‍රකාශන අනුව රු.291,894,499 ක් හා ශේෂ පිරික්සුමට අනුව රු.291,347,479 ක් ලෙස දැක්වීම හේතුවෙන් රු.547,020 ක් වැඩියෙන් මූල්‍ය ප්‍රකාශන තුළ දක්වා තිබුණි.

පිළිතුරු ලබා දී නොමැත.

අදාළ ගිණුම් නිවැරදිව සසඳා ගිණුම් ගත කළ යුතු වේ.
- xix. සමාලෝචිත වර්ෂයේ ඛනිජ තෙල් සංස්ථා ණය හිමි ශේෂය මූල්‍ය ප්‍රකාශන අනුව හා ශේෂ පිරික්සුම අනුව පිළිවෙලින් රු.41,491,285 ක් හා රු.63,997,291 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රකාශන වල එම ශේෂය රු.22,506,006 ක් අඩුවෙන් දක්වා තිබුණි.

පිළිතුරු ලබා දී නොමැත.

විගණනය සඳහා ලිඛිත සාක්ෂි සැපයුමට කටයුතු කළ යුතු වේ.

- xx. වටිනාකම රු.2,864,130,067 පිළිතුරු ලබා දී නොමැත.
 ක් වූ වෙළඳ හා වෙනත් ලැබිය යුතු ගිණුම් සහ වටිනාකම රු.11,524,081,084ක් වූ ගෙවිය යුතු ගිණුම් ශේෂ සඳහා විස්තරාත්මක උපලේඛන හා වයස් විශ්ලේෂණ ඉදිරිපත් කර නොතිබුණි.
- අදාළ ගර්භිත බස් වත්කම් වලින් ඉවත් කර ඒ සඳහා අවශ්‍ය ඉවත් කිරීමේ ක්‍රියාමාර්ග ගත යුතු වේ.
- xxi. සම්පූර්ණයෙන්ම ක්ෂය කරන ලද රු.1,367,754,792 ක් වටිනා ගර්භිත බස් රථ වර්ෂ 05 ක සිට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දේපල, පිරිසිදු හා උපකරණ යටතේ දක්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් මණ්ඩලය අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.
- ඉන්ධන තොග අතිරික්තය ලාභයක් ලෙස සැලකිය නොහැකි අතර එය සත්‍ය තත්ත්වයෙන් බැහැර වූවක් හෙයින් නිසි ලෙස ගැලපීම් කළ යුතු වේ.
- xxii. සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන අනුව රු.6,459,777 ක ඉන්ධන තොග අතිරික්තයක් පවතින අතර එය ලාභ අලාභ ගිණුමේ ආදායම් ලෙස දක්වා තිබූ අතර, ඒ පිළිබඳ මණ්ඩලයේ අවධානය යොමු වී නොතිබුණි.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1980 අංක 47 දරන පාරිසරික පනත හා 2008 ජනවාරි 28 දිනැති 1533/16 අති විශේෂ ගැසට් පත්‍රය	වාහන සේවා සම්බන්ධයෙන් ඩිපෝවන් බලපත්‍රයක් වුවද මණ්ඩලයේ ඩිපෝවක් බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කර එසේම ඩිපෝ පරිශ්‍රයේ පිරිසිදු කිරීම් මණ්ඩලයේ යොමු වී නොතිබුණි.	සේවා කිරීම සියළු විසින් පිළිතුරු ලබා දී නොමැත.	පනත ප්‍රකාරව කටයුතු කළ යුතු වේ.

- (ආ) 2003 ජුනි 02 දිනැති අරමුණු හා ඉලක්ක පිළිතුරු ලබා දී වකුලේඛය අංක පීඊඩී/12 රාජ්‍ය පදනම් කර ගෙන නොමැත. ප්‍රකාරව කටයුතු ව්‍යාපාර වකුලේඛය ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කළ යුතු වුවද මණ්ඩලය ඒ අනුව කටයුතු කර නොතිබුණි. කළ යුතු වේ.
- (ඇ) 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 රාජ්‍ය ව්‍යාපාර වකුලේඛය 5.2 වගන්තිය ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කිරීමේදී අය වැය ගත ආදායම් හා වියදම් ප්‍රකාශනය, අය වැය ගත ශේෂ පත්‍රය, අයවැය ගත මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා අයවැය ගත ප්‍රාග්ධන වියදම් ඉදිරිපත් කළ යුතු වුවත් මණ්ඩලය ඒ අනුව කටයුතු කර නොතිබුණි. පිළිතුරු ලබා දී වකුලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතු වේ.
- (ඈ) 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 රාජ්‍ය ව්‍යාපාර වකුලේඛය 6.5.1 වගන්තිය සමාලෝචිත වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන වර්ෂය අවසන් වී දින 60ක් ඇතුළත විගණනය සඳහා ඉදිරිපත් කළයුතු වුවත්, මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර තිබුණේ දින 306ක් ප්‍රමාද වී 2021 ඔක්තෝම්බර් 26 දිනදීය. පිළිතුරු ලබා දී වකුලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතු වේ.
- (ඉ) 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 රාජ්‍ය ව්‍යාපාර වකුලේඛය 9.2 වගන්තිය ආයතනයේ සංවිධාන සටහන ඊට අදාළ බදවා ගැනීමේ හා උසස් වීම් පරිපාටි සකස් කර කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමත කර ගෙන නොතිබුණි. පිළිතුරු ලබා දී වකුලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතු වේ.
- 2020 අගෝස්තු 28 දිනැති අංක 2020/02 රාජ්‍ය මුදල් වකුලේඛය වකුලේඛය පරිදි තිරසර සංවර්ධන ඉලක්කයන් හඳුනාගෙන ඒ අනුව කටයුතු කළ යුතු වුවද, මණ්ඩලය අදාළ වකුලේඛය පරිදි කටයුතු කර නොතිබුණි. පිළිතුරු ලබා දී වකුලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතු වේ.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.2,103,088,144ක අලාභයක් වූ අතර ඊට ප්‍රතිරූප ඉකුත් වර්ෂයේ ලාභය රු.474,106,589ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.2,577,194,733ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට මෙහෙයුම් ආදායම රු.11,174,752,740 කින් අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්වල ප්‍රවණතා විශ්ලේෂණය

සමාලෝචිත වර්ෂයේදී ඉකුත් වර්ෂයට සාපේක්ෂව මණ්ඩලයේ ආදායම තුළ ඇතුළත් ප්‍රවේශ පත්‍ර ආදායම සියයට 39කින් හා ගමන් බලපත්‍ර ආදායම සියයට 48කින් අඩු වී තිබුණි.

2.3 අනුපාත විශ්ලේෂණය

සමාලෝචිත වර්ෂයේ ජංගම වත්කම් අනුපාතය 1: 0.72 ක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ ජංගම වත්කම් අනුපාතය 1: 0.76 ක් විය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
-----	-----	-----
(අ) වසර 02 කට වැඩි කාලයක් සිට පැවත එන රු.6,141,909 ක කොන්දොස්තර හිඟ ශේෂය අය කර ගැනීම සම්බන්ධයෙන් මණ්ඩලයේ අවධානය යොමු වී නොතිබුණි.	පිළිතුරු ලබා දී නොමැත.	කොන්දොස්තර හිඟ ශේෂ ඒ වර්ෂය තුළ දීම අයකර ගත යුතු වේ.

(ආ) මණ්ඩලයේ නිෂ්පාදන ගිණුම වසර 03 කට වැඩි කාලයක සිට අලාභ සහිත තත්වයක් පෙන්නුම් කරන අතර සමාලෝචිත වර්ෂයේ නිෂ්පාදන උපරිම උපරිම ධාරිතාවයෙන් යොදා ගෙන පිරිවැය අවම කිරීම තුළින් ලාභ සහිතව පවත්වා ගැනීම සඳහා මණ්ඩලයේ අවධානය යොමු වී නොතිබුණි.

පිළිතුරු ලබා දී නොමැත.

අදාළ කර්මාන්තශාලාවල ධාරිතාවය අනුව ක්‍රියාකාරී සැලැස්ම සකස් කර ඒ අනුව නිෂ්පාදන ඉලක්ක ලබා දී, පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියා කිරීමට කළ යුතු වේ.

(ඇ) සමාලෝචිත වර්ෂය තුළදී ඉන්ධන පිරවුම්හල් ආදායම රු.2,125,594 ක් වුවද වැටුප් සහ වෙනත් දීමනා සඳහා රු.4,576,001 ක වටිනාකමක් ගෙවීම හේතුවෙන් දළ මෙහෙයුම් අලාභයක් සිදු වී තිබුණි.

පිළිතුරු ලබා දී නොමැත.

ඉන්ධනහලින් මණ්ඩලයේ වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම් සඳහා ගෙවීම් නොකිරීම නිසා අලාභ වේ. මෙය නිවැරදි ලෙස පියවීම කළ යුතු වේ.

(ඈ) ඉන්ධන පිරවුම්හල් වලින් අඛණ්ඩව වර්ෂ 03 කට වඩා වැඩි කාලයක සිට පාඩු ලබන අතර, මණ්ඩලය විසින් ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නොතිබුණි.

පිළිතුරු ලබා දී නොමැත.

නිවැරදි ලෙස ඉන්ධන පිරවුම්හල් සඳහා මණ්ඩල වාහනවලට ඉන්ධන නිකුත් කිරීමේදී ගිණුම් සටහන් තැබීම කළ යුතු වේ.